

ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය පිළිබඳ අධ්‍යායනයක්

ඒ.එ.ඊ. නිමේෂිකා*

සංක්ෂේපය

රටක වැදගත්ම සම්පත මානව සම්පත වේ. අඩු ආදායම ලබන රටවලට ජනගහනය වර්ධනය වීම මෙන්ම වියපත් ජනගහනය වැඩිවීම රටකට සංවර්ධන ක්‍රියාවලියේදී බලපාන විශාලතම ප්‍රශ්නයක් වේ. විශේෂයෙන් අඩු ආදායම ලබන රටවල වැඩිහිටි ජනගහනය වැඩිවෙතයි බලාපොරොත්තු වන තමුදු වැඩිහිටි ජනතාවගේ සූභසාධනය සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැන තැනි. මෙම අධ්‍යායනය තුළින් ජනගහනය වියපත් වීමේ ස්වභාවය සහ එතුළින් පැන තැනි ගැටුපු සාකච්ඡා කර ඇත. ඒ සඳහා ද්‍රේශීතියික දත්ත පමණක් හාවතා කර විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙමගින් සිදු කර ඇත. එතුළින් අනාවරණය වූ පරිදී ජනගහනය වියපත් වීම වැඩි එහෙත් අනියෝගවලට මූහුණදීමට අඩුවෙන් සූදානම් බව පෙනෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට සමාජ ආර්ථික ගැටුපු වැඩියෙන් ඇති අතර ප්‍රමාණවත් සම්පත් තොමැති. මවුන්ගේ ලෙඛ රෝග සඳහා සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වැඩියෙන් වියදම් කළ යුතුය. මවුන්හට උපස්ථානය හා ආරක්ෂාව සඳහා පවුල් එකක තුළ ද ප්‍රශ්න පැන තැනි. දැනට පවත්නා මට්ටම්වලින් ජනගහනයට අනවශ්‍ය බරක් පැවත් ඇති අතර එය නිෂ්පාදනය පිශීස වූ හැකියා ගක්තිය අඩුකිරීමට හේතු පාදක වී ඇත.

හැඳින්වීම

වියපත් ජනගහනයක් යනු පොදුවේ නිරවචනය කරනු ලබන්නේ වැඩිහිටි වයස් කාණ්ඩවල ජනසංඛ්‍යාව ඉහළ යන සමානුපාතයක් සහිත ජනගහනයක් වශයෙනි. ඔහුම රටක හේ සමාජයක වයස්ගත ජනසංඛ්‍යාව වර්ධනය වීම එම සමාජයේ සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත්ත ද එම වයස්ගත ජනගහනයේ වර්ධනය ඒ ඒ සමාජයට වාසිදායක මෙන්ම අවාසිදායක ද විය හැකිය. රට හේතුව එක් අතකින් නිරෝගීමන් හා එදානුයි ජනගහනයක් වර්ධනය වීම රටක වැදගත් මානව සම්පතක් වන අතර අනෙක් අතට මෙම ජනගහනය සමාජයට බරක් වුවහොත් එය පවුලට මෙන්ම රජයට ද විශාල ප්‍රශ්නක් බවට පත්විය හැකි නිසාය. මේ නිසා දියුණු සංවර්ධන රටකට වඩා තොදුරුණු අඩු සංවර්ධන රටවලට මෙම ප්‍රශ්නය බෙහෙවින් බලපානු ලබයි.

අනෙකුත් දකුණු ආසියාතික රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනසංඛ්‍යාවේ සමානුපාතය වඩා ඉහළ මට්ටමක තිබේ. රට හේතුව ඉහළ ආසු අපේක්ෂාව හේතුකරගෙන අවුරුදු 80ටත් වඩා වැඩි ආසුකාලයක් ජ්වත් වීමට අවස්ථාව සැලසී තිබේ. වැඩිහිටියෙකු ලෙස මෙහිදී සැලකිල්ලට ගන්නේ අවුරුදු 60 අවම වයසට පත්වුවන් හා රට ඉහළ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් ය. පුද්ගලයෙක් වියපත් වීම යනු ජ්වත් විද්‍යාත්මක ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වුවත් යම් රටක ජනගහනය වියපත් වීම යනු එම රටේ ප්‍රජා විද්‍යාත්මක ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. එනම් ජනගහනයේ වයස් වුළුහයේ සිදුවන දිර්ස කාලීන

* නාවකාලීන කාලීනවාර්ය, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, gatnimeshi@gmail.com

වෙනස් වීමකි. උපත් මරණ හා ආයු අපේක්ෂාව යනු වියපත් ජනගහනයක් උත්පාදනය කිරීමෙහිලා මුල් වී ඇති මූලික ප්‍රජා විද්‍යාත්මක සංරච්චයන් ය. යම් රටක ජනගහනය මහජ යැයි පැවසෙන්නේ එම රටේ ජනගහනයෙන් අනෙකුත් වයස් කාණ්ඩයන්ට අයත් ජන සංඛ්‍යාවේ ප්‍රතිශතයට සාපේක්ෂව වියපත් ජනගහනයේ වර්ධනය ක්‍රමානුකූලව ඉහළ යැමේ ප්‍රවණතාවකි.

වැඩිහිටි සහ සමස්ත ජනගහනය

වර්ෂය	සාම්ලුතා අනුපාතිකය
2008	2.02
2009	1.99
2010	1.96
2011	2.2
2012	2.17
2013	2.15
2014	2.13

(<http://www.indexmundi.com/srilanka total fertility rate>)

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 60 හා රීට වැඩි සමානුපාතය 1981දී 6.6% සිට 2001දී 9.2 දක්වා ඉහළ ගිය අතර රීට හේතු වූයේ සාම්ලුතාව මරණ සංඛ්‍යාව හා අන්තර් ජාතික සංක්‍රමණ ප්‍රවණතා යන කරුණුවල ඒකාබද්ධ බලපැම මත ය. මැත කාලයේ සාම්ලුතාව සිසුයෙන් අඩුවීමත් සමග වයස්ගත වීමේ ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ වී තිබේ. ජනගහනයක් වයස් ගත වන විට ප්‍රමා හා තරුණ සමානුපාතය අඩුවන අතර වයසින් වැඩි ජන සංඛ්‍යාව ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනගහනයේ මධ්‍යස්ථානීය වයස ඉහළ යයි. රටක ජන සංඛ්‍යාව තරුණ හෝ මහජ දැයි පරීක්ෂා කිරීම සඳහා මධ්‍යස්ථානීය වයස යොදා ගත හැකිය. ජනසංඛ්‍යාවෙන් 50%ක් කුමන වයසනට වඩා වැඩි අය ද එසේත් නැතිනම් ජනසංඛ්‍යාවෙන් 50%ක් කුමන වයසට වඩා අඩු අය ද යන්න මෙහිදී ගණන් බලා එම කඩුම් වයස මධ්‍යස්ථානීය වයස ලෙස හඳුන්වයි.

සමස්තයක් වශයෙන් ගත්කළ ආසියාවේ මධ්‍යස්ථානීය වයස අවුරුදු 26.2ක් වන අතර ඒ කාල සීමාව තුළ ආසියාව උප කළාප ගත් විට වැඩිම මධ්‍යස්ථානීය ආසියාවේ වූ අතර දෙවැනියට අශේෂීය ආසියාවේ විය. දකුණු ආසියාව තුළ ඉහළම මධ්‍යස්ථානීය වයස ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර දෙවැනිනට වූයේ ඉන්දියාවය. වසර 2030 වන විට ආසියාවේ මධ්‍යස්ථානීය වයස 35.3 දක්වාද වසර 2050 වන විට අවුරුදු 39.9 දක්වාද තවදුරටත් ඉහළ යනු ඇත. එම කාල සීමාව තුළ දකුණු ආසියාවේ මධ්‍යස්ථානීය වයස 31.1 සිට 31.0 දක්වා ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයේ මධ්‍යස්ථානීය වයස අනෙකුත් කිසිදු රටකට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කළාපය	2000	2005	2030	2050
දකුණු ආසියාව	22.5	23.5	31.1	37.0
බංගලාදේශය	20.8	22.1	29.0	34.8
භුතානය	19.0	20.1	26.3	32.3
ඉන්දියාව	23.4	24.3	32.2	38.7
තෙපාලය	19.3	20.1	26.9	32.7
පකිස්තානය	18.9	20.0	27.1	33.3
ශ්‍රී ලංකාව	27.8	29.6	39.1	43.5
අයිතිදිග ආසියාව	24.1	25.7	34.4	40.0
මැලේනියාව	23.6	24.7	33.0	39.3
පිළිපිනය	20.9	22.2	30.7	37.9
තායිලන්තය	28.9	30.5	38.8	42.5
නැගෙනහිර ආසියාව	31.1	33.5	42.4	45.5
ජපානය	41.3	42.9	51.3	52.3
චිනය	30.1	32.6	41.5	44.8
ආසියාව	26.2	27.7	35.3	39.9
ලෝකය	26.8	28.1	34.0	37.8

මූලාශ්‍රය: ලෝක ජනගහන අඛ්‍යක්ෂා 2004 සංගේධනය එ.ජ.ස. 2004

ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය සහ සමාජ ආරක්ෂණය

ආසියාතික රටවල් තුළ බලපැවැත්වෙන සාම්ප්‍රදායන් සැලකුවේ වයස්ගත පුද්ගලයන්ට ගෞරවනීය ආකල්පයකින් සැලකීමේ ඇගයුම් රටාවක් පවතී. නමුත් Nayer (1996) සඳහන් කරන ආකාරයට කාර්මිකරණය නාගරීකරණය හා නව තාක්ෂණය විසින් එම සමාජ තුළ ජනගහනය වියපත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත. බටහිර රටවල් හා සසදා බලන විට ශ්‍රී ලංකාවේ ජනගහනය වයස් ගත වීම පැන තිගින්නේ ඉහළ ආර්ථික සංවර්ධන මට්ටමක් තොපවතින අවස්ථාවලදී ය.


ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනයේ කැපී පෙනෙන ලක්ෂණ

ජනගහන පිරිමියේ ඩැඩිය වෙනස් වීම

මෙහිදී සිදුවන්නේ වයස අවුරුදු 60 හා ඊට ඉහළ වයස් කාණ්ඩයන්ට අයත් ජනගහනයට වඩා වයස අවුරුදු 15 සහ ඊට අඩු වයස් කාණ්ඩයේ ජනගහනය ක්‍රමයෙන් පහළ බැසීමයි. එනම් ප්‍රමා ජනගහනයක සිට වයස්ගත ජනගහනයකට වයස් ව්‍යුහය මාරු වීමයි. මුළු සාම්ලෘතාවයේ අඩුවීමත් සමග අවුරුදු 150 අඩු ප්‍රමා සංඛ්‍යාවේ ප්‍රතිශතය 1953දී 40%ක් වූ අතර 1991දී එය 31% දක්වා පහත වැට් ඇත. මෙය වසර 2021 වන විට 19% දක්වා අඩු වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ (ද සිල්වා, 1999). 1953දී ශ්‍රී ලංකාවේ ජනගහනයේ අවුරුදු 60 සහ ඊට ඉහළ ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය 5.4%ක් වූ අතර 1991දී එය 8.1%ක් දක්වා

වර්ධනයක් සිදු වී ඇත. මෙම ප්‍රතිගතය වසර 2021 වන විට 17.8% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. (ද සිල්වා, 1999)

අවුරුදු 0 සිට ඉහළම වයස් කාණ්ඩය දක්වා සිටින ජනගහනය සිරස් ආකාරයට පුද්ගලනය කළාත් 1990 දෙකය පමණ මැතක් වන තුරුම ලංකාවේ ස්ත්‍රී පුරුෂ වයස් ව්‍යුහය පිරිමිචාර ස්වරුපයක් ගත් අතර එය අනුප්‍රේමිත ආකාරයෙන් ජනගහන ව්‍යුහයේ සිදුවන වෙනස්කම් නිසා තවදුරටත් පිරිමිචාරයක් නොවන අතර එහි ස්වරුපය ක්‍රමයෙන් වෙනස් වෙමින් බැරලයක ස්වරුපය බවට පත්වෙමින් තිබේ. එනම් පතුල බර වයස් පිරිමිචාරයේ පතුල ක්‍රමයෙන් සංකෝචනය වෙමින් ලමා ජනගහනයේ අඩුවීමක්ත් සිරස ක්‍රමයෙන් පූජ්‍ය වෙමින් වියපත් ජනගහනයේ ප්‍රසාරණයක්ත් පෙන්වයි.



Source: www.theodora.com, population pyramid/Dependency ratio

වයස්ගත වූවන්ගේ පුම්තිර අනුපාතයේ පහළ අගයක් ගැනීම

පුම්තිර අනුපාතය යනු සැම ස්ත්‍රීන් 100කටම සිටින පුරුෂයින් සංඛ්‍යාව ලෙස හැඳින්වේ. සැම වයස් කාණ්ඩයකම ගැහැණුන්ට වඩා පිරිමින්ගේ මර්තුකාව ඉහළ අගයක් ගෙන තිබේ වියපත් ජනගහනයේ පුම්තිර බවට ප්‍රමාණාත්මක වෙනසට හේතු වී තිබේ. (united nations, 1996) දී ලංකාවේ වියපත් ජනගහනය තුළ පුරුෂයින් හා සන්සන්දනය කළ විට වියපත් ස්ත්‍රී ජනගහනය වර්ධනය වෙමින් පවතින බව පෙනී යයි.

මේ තත්ත්වය ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ස්ත්‍රීන්ගේ හා පුරුෂයින්ගේ උපතේදී ආයු අපේක්ෂාව අධ්‍යයනයෙන්ද පැහැදිලි වේ. 1999 වර්ෂයේදී ස්ත්‍රීන්ගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 74ක් සහ පුරුෂයින්ගේ අවුරුදු 70 ක් වූ අතර එය වසර 2025 වන විට පිළිවෙළින් 78.5 සහ 73.5 දක්වා වර්ධනය වේ යැයි අපේක්ෂා කෙරේ. (Abeykoon A.T.P.L,1999)

ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි වයස්ගත ජනසංඛ්‍යාවේ ප්‍රමිතිර අනුපාතය (1971-2041)

වසර	වයස් කාණ්ඩය				
	60-64	65-69	70-74	75	80
1971	128.2	122.3	127.6	106.2	121.8
1981	116.5	109.9	117.5	107.2	112.9
1991	103.5	104.7	104.7	110.7	105.5
2001	98.1	97.3	96.8	95.3	96.7
2011	92.1	91.9	91.6	82.7	90.8
2021	90.1	87.7	86.4	85.4	86.5
2031	91.6	87.6	83.5	75.1	84.1
2041	95.8	92.1	84.2	71.5	84.4

මූලාශ්‍රය: 1971 සිට 1981 දක්වා සංගණන වාර්තා හා ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා ඇසුරෙන් 1991 සිට 2041 දක්වා දත්ත ද පිළිවා 1997 ඇසුරෙනි

වයස් කාණ්ඩ පිළිබඳව අවධානය ගොමු කළ විට වයෝවද්ධ වයස් කාණ්ඩයේ එනම් අවුරුදු 75 ඉක්මවුවන්ගේ ප්‍රමිතිර අනුපාතයේ පහත වැට්මේ තිව්‍ර වී ඇති ආකාරය කැපී පෙනේ. අවුරුදු 60ට ඉහළ ජනසංඛ්‍යාව ඉහත දැක්වෙන ආකාරයට වයස් කාණ්ඩවලට බෙදා දැක්වීමේදී ප්‍රධාන වයස් කාණ්ඩ දෙකකට නැවත වර්ග කළ හැකිය.

1. තරුණ වැඩිහිටියන්

මෙම පිරිස අවුරුදු 60-64, 65-69,70-74, යන වයස් කාණ්ඩවලට අයන් වැඩිහිටියන් වේ.

2. වයෝවද්ධයන්

මෙම කාණ්ඩයට අයන් වනුයේ අවුරුදු 75 හෝ ර්ට ඉහළ අයයි.

වයස අවුරුදු 60 සහ ර්ට ඉහළ පුරුෂයින්ට වඩා ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගැනීම වියපත් ජනගහනයේ විශේෂ ලක්ෂණයකි. මෙම නිසා පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් අඩුතරම්න අවුරුද්දක් 2ක් හෝ ජ්‍යෙෂ්ඨ වේ. 1990 වන විට අවුරුදු 60 සිටින අයගේ ජ්‍යෙෂ්ඨ අපේක්ෂාව පිරිමින්ගේ අවුරුදු 15-20ත් අතර වන විට ස්ත්‍රීන්ගේ අවුරුදු 17-24ත් වේ.(united nations, 1996)

යැපුම් අනුපාතයේ සිදුවන වෙනස්කම්

ලමා ජනගහනය පහළ යැමෙන් ලමා යැපුම් ප්‍රමාණය අඩුවීම වාසිදායක තත්ත්වයක් පෙන්වුම් කළත් ලමා ජනගහනය අඩුවීමත් සමග වියපත් ජනගහනයක් වර්ධනය වන තත්ත්වයන් තුළ ලමා යැපුම් පහළ යැමෙ වාසියක් අත් නොවේ. 1963දී 79%ක් වූ ලමා යැපුම් අනුපාතය 1991 වන විට 51%ක් දක්වා පහළ ගිය අතර 2031 වන විට 25%ක් දක්වා අවු වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත. 1963දී වයස්ගත යැපුම් අනුපාතය 11%ක් වූ අතර 1991දී

එය 13% දක්වාත් වසර 2031දී 22.4% දක්වා වර්ධනයක් පෙන්වයි. (ද සිල්වා WI ප්‍රක්ෂේපනු දත්ත ඇසුරින්)

Year	Age Groups		
	Child (0-14)/(15-59)	Elderly (60+)/(15-59)	Total (0-14)+(60+)/(15-59)
1971	71.3	11.5	82.8
1981	60.5	11.3	71.8
2001	40.7	14.3	55.1
2012	41.6	19.7	61.3
2021*	30.4	26.2	56.6
2031*	25.5	32.8	58.3
2041*	25.3	41.4	66.7
2051*	26.5	51.2	77.7
2061*	26.5	57.6	84.1
2071*	28.4	64.0	92.3

මූලාශ්‍රය: [www.chamber.lk/.../Challenges-of-Demographic-Change-Dividend-and- Development prospects of SriLanka](http://www.chamber.lk/.../Challenges-of-Demographic-Change-Dividend-and-Development-prospects-of-SriLanka)

වියපත් ජනගහනයේ විවාහකත්වයේ සුවිශේෂීත්වය

ස්ත්‍රීන් හා පුරුෂයින් සම්බන්ධ වන විවාහකත්වයද වියපත් ජනගහනයේ සුවිශේෂීත්වයෙහි ලක්ෂණයකි. එනම් වැඩිහිටි පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් වැන්දුම්වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බව පෙනී යයි. ස්ත්‍රීන්ගේ වැන්දුම් වීමට බලපාන හේතු කිහිපයකි. ලංකාව වැනි රටක විවාහයේදී සාමාන්‍යයෙන් බොහෝමයක් හාරියාවන් ඔවුන්ගේ ස්වාමී පුරුෂයින්ට වඩා වයසින් ලාභාල වීමත් , වැන්දුම් පුරුෂයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වැන්දුම් ස්ත්‍රීන්ට වඩා යලි විවාහ වීමේ ප්‍රවණතාවක් ගැනීම ප්‍රධාන වේ. අනෙක් අතට පුරුෂයින්ට වඩා අඩු ස්ත්‍රී මර්තුතා මට්ටමක් හේතු කරගෙන ස්ත්‍රී ආයු අපේක්ෂාව දිගුකාලීන එකක් වීම නිසා වැන්දුම් වීමේ ප්‍රවණතාව වැඩිවේ.

වියපත් ජනගහනය නිසා මූහුණදෙන ගැටලු

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය උපස්ථිර වෘත්තිකයන්ගේ, විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන්ට සේවා සපයන අයගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නැත. 1977 දී හඳුන්වා දෙනු ලැබූ විවාහ ආර්ථික ප්‍රතිපත්තිය සමගම ශ්‍රී ලංකාවේ පොදුගලික ආරක්ෂණ පහසුකම්වලට මූලික රැකිලක් විය. ඒ අනුව රාජ්‍ය හා පෙන්දුගලික යන අංශ දෙකෙන්ම පහසුකම් ලබා ගැනීමට වයස්ගත වූවන්ට හැකිය. අවාසනාවකට ශ්‍රී ලංකාවේ පවුල්වල සාමාන්‍යයෙන් පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය නිසා එවැනි සේවා අවශ්‍ය වන වයස්ගත ජනසංඛ්‍යාවේ විභාග කොටස්වලදී පොදුගලික නේවාසික රෝහල්වලදී ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිය.

ශ්‍රී ලංකීය සන්දර්භය තුළ වයස්ගත වූවන්ගේ උපස්ථිර වෘත්තිකයෙන් හා ආරක්ෂාවේ වඩා විභාග කොටස ඉටු කරන්නේ පවුල් ඒකකයයි. කෙසේ වූවද පවුල් ඒකකය බොහෝ වෙනස්කම්වලට මූහුණ දීම නිසා වැඩිහිටි උපස්ථිර ජනය කෙරෙහි එය බලපෑම් කරනු ලබයි.

එයින් මූලික වත්තේ විස්තර ප්‍රවාහන ප්‍රවාහක් බවට පරිවර්තනය වීමයි. ඒ හැරුණු විට වයස්ගත වූවන්ට උපස්ථාන කිරීමට හඳුනාගනු ලබන කාන්තාවන් ගුම බලකායට ඇතුළු වෙමින් පවතින අතර එක්වරම යැපෙන පරම්පරා දෙකක් බලාගැනීමට ඔවුන්ට කාලයක් නොමැත. ඒ නිසා තේරීමක් කිරීමේදී මූලිකත්වය ගන්නේ තරුණ යැපෙන්නන් ය. ස්ත්‍රී ගුමබලකා සහභාගිත්වයේ ඉහළ යැම තුළ රට ඇතුළත දුර පළාත්වලට මෙන්ම විදේශ රටවලට රකියා සඳහා ඔවුන් සංකුමණය වෙයි. සාම්ලාජික මට්ටම්වල අඩුවීම නිසා වයස්ගත වූවන්ට උපස්ථාන කිරීමට සිටින ලමයින්ගේ සංඛ්‍යාව ද අඩුවේ.

ප්‍රජාතනත්ත්වාදී රජයක සුභසාධන සංකල්පය අනුව වැඩිහිටියන් රකඛලා ගැනීම රජයේ වගකීම වේ. ඒ අනුව ප්‍රමාණවත් මූල්‍ය, සමාජයීය, සහ සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සහිතව වියපත් ජනතාවගේ ජ්වන තත්ත්වය පිළිබඳව සහතික වීම ලෝකයේ බොහෝ රටවල රජයන්ට විශාල අභියෝගයක් වේ. ජනගහනය වියපත් වීම, වැඩි එහෙත් අභියෝගවලට මූහුණීමට අඩුවෙන් සූදානම් බව පෙනෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට සමාජ ආර්ථික ගැටුපු වැඩියෙන් ඇති අතර ප්‍රමාණවත් සම්පත් නොමැත.

වියපත් අවධිය විවිධ අසනීප සමග සංස්‍රේෂු සංඛ්‍යාතාවක් ඇති බැවින් ඔහුම සමාජයක වියපත් වූවන්ගෙන් සෞඛ්‍ය පහසුකම් සඳහා සාමාන්‍යයෙන් ඉහළ ඉල්ලුමක් පවතියි. ඔවුන් අතුරින් බොහෝ දෙනෙකුට වයසට සම්බන්ධ බරපතල නිධනගත රෝගවන විතත වික්ෂේපය, අධික රැකිර පිඩිනය, දියවැඩියාව වැනි රෝග හේතුවෙන් තදබල ලෙස බොහෝ මත යැමිමට සිදු වී ඇත. එම නිසා ඔවුන් සඳහා දිරිසකාලීන සෞඛ්‍යාරක්ෂණ සේවා රෝහල් ගත වීම සහ සමාජමය හා සායනික ප්‍රතිකාර සහ විවිධ වර්ගයේ බොහෝ වර්ග අවශ්‍ය වේ. එබැවින් වියපත් ජනගහනයේ අඛණ්ඩ වැඩිවීම ප්‍රතිපත්ති සකස් කරන්නන්ට වැඩිහිටි සෞඛ්‍ය සඳහා ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම සඳහා වැඩි අවධානය යොමු කිරීම කෙරෙහි බලපායි.

ජනගහනය වයස්ගතවීමේ ප්‍රතිඵ්‍යුතු වශයෙන් ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය දැරීමට සිදු වී ඇති වැඩිහිටි මූල්‍ය බර ඉහළ වේ.

නිගමනය

ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා වයස් ගතවීම සාම්ලාජික සහ ආයු අපේක්ෂාවේ පහත වැටීමේ ප්‍රතිඵ්‍යුතු වශයෙන් ඇති වී තිබෙන දිනාත්මක ජනගහන ප්‍රවණතාවක අනිවාර්ය ප්‍රතිඵ්‍යුතු බව පැහැදිලි වේ. අනිතයේදී සාම්ප්‍රදායික ශ්‍රී ලංකික සමාජය තුළ වයස්ගත වූවන්ට අවශ්‍ය සමාජ ආරක්ෂාව සැලසුම් ප්‍රවාහ වේ. කෙසේ වූවද පවුල් ව්‍යුහය මෙන්ම සමාජ ආර්ථික තත්ත්වයද හේතුවෙන් ප්‍රවාහ පරිවර්තනයකට මූහුණ දෙමින් සිටි. එම නිසා වයස්ගත වූවන් සඳහා කටයුතු කිරීමට ප්‍රවූල්වලට නොහැකි වී තිබේ. වයස් ගත වූවන් සඳහා වන සෞඛ්‍යාරක්ෂණය හා සමාජ උපකාරය වඩාත් යොමු විය යුත්තේ ඉදිරි වසර 25 තුළය. අනෙක් අතට වයස් ගත වූවන් ලබා ඇති අත්දැකීම් දැනුම සම්භාරය සමග ඔවුන් එලදායී ලෙස සේවයේ යොදවා ගැනීම පිළිස ප්‍රතිපත්ති හා වැඩිසටහන් සැකසීම වැදගත් ය.

ආග්‍රිත මූලාශ්‍ය

අබේකෝන්න්, එ.එ.ඩී. (1999), "ශ්‍රී ලංකාවේ ජනගහනය වයස් ගත වීම", ආර්ථික විමුදුම, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

කොටගම, එස්.වී.ඩී. (1999), "ජනගහනය හා පරිසරය", ආර්ථික විමුදුම, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

ගුණසේකර, එච්.ආර් (1994), "ශ්‍රී ලංකාවේ ජනගහන සංගණනය පිළිබඳ පූහුණු සටහනක්", ආර්ථික විමුදුම වෙළුම 20, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

ද සිල්වා, අයි., බෝයගොඩ, කේ. හා රණගලගේ, එම්. (2008), "ශ්‍රී ලංකාවේ වියපත් වන ජනගහනය හා සමාජ ආරක්ෂණය", ආර්ථික විමුදුම, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

ද සිල්වා, අයි. හා සමරසේකර, ඩී. (1999) "ශ්‍රී ලංකාවේ ජනගහනය වියපත් වීම සහ ඒ කුලින් පැන තහින ගැටලු", ආර්ථික විමුදුම, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

ප්‍රනාන්ද්‍ය, වී.එම්. (1999), "ශ්‍රී ලංකාවේ ජනගහන උපනති", ආර්ථික විමුදුම, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

සිද්ධිසේන, කේ.එී.ඩී. (1994), "ශ්‍රී ලංකාවේ ජනගහනය හා දරණීය සංවර්ධනය", ආර්ථික විමුදුම වෙළුම 20, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

සිද්ධිසේන, කේ.එී.ඩී. (1994), "ශ්‍රී ලංකාවේ ජනගහනය එළිභාසික දාශ්ටීකෝණයෙන්", ආර්ථික විමුදුම වෙළුම 20, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.

http://www.ips.lk/publications/series/demography/population_ageing/es_sinhala.pdf

<http://www.indexmundi.com/Sri Lanka total fertility rate>